



Subject : JAPANESE LANGUAGE


Week: 46

Grade: 13


Prepared by: D.L.H.Gayani Jayatissa

week 46: 文化

パーソナルスペース(Personal space)-පුද්ගලික අවකාශය




ඔබ ඔබේ දෙඅත් දෙපසට දිගුකරන්න.එම ප්‍රදේශය ඔබේ පුද්ගලික අවකාශය යි.එය ජපන් බසින් パーソナル ス ペ ー ス ලෙස හඳුන්වනවා. මෙය තමන් ගේ පුද්ගලික සීමාව ලෙස සලකන්න.බුබුලක් ඇතුළත ඉන්නවා වගෙයි.ඉංග්‍රීසියෙන් තමන් ගේ මේ සීමාවට Personal bubble යනුවෙන් පවසනවා.



කෙනෙකුගේ පුද්ගලික අවකාශයට බාධා නොකිරීම වැදගත්.එවිට ඔවුන් අපහසුතාවයට පත් නොවේවි.ඒ සඳහා ඔබට කළ හැකි දෙය වන්නේ ඔවුන්ට අතේ දුරින් සිටීමයි.

きょり - දුර

1) ඔබේ පුද්ගලික අවකාශයේ හරි මැද සිටින්නේ කවුද?



පුද්ගලික අවකාශය කොටස් කට බෙදා දැක්විය හැකියි.

1. සමීප අවකාශය - දෙදෙනෙකු අතර දුර සාමාන්‍ය (0-45cm)
2. පුද්ගලික අවකාශය - දෙදෙනෙකු අතර දුර සාමාන්‍ය (45-120cm)
3. සමාජ අවකාශය - දෙදෙනෙකු අතර දුර සාමාන්‍ය (120-360cm)
4. පොදු අවකාශය - දෙදෙනෙකු අතර දුර සාමාන්‍ය (360cmට වැඩි)

2) ඔබේ පුද්ගලික අවකාශය (パーソナルスペース) තුළට ඇතුළුවිය හැකි අය කවුදැයි සිතන්න

3) නොහඳුනන හෝ සමීප නොවන අයෙක් ඔබේ පුද්ගලික අවකාශයට ඇතුළු වුවහොත් ඔබට ඒ පිළිබඳව දැනෙන්නේ කෙසේද? _____

4) පහත දැක්වෙන පුද්ගලයින් සමඟ කොපමණ පරතරයක් තබා ගන්නවා දැයි සිතන්න.

- යහලුවන්
- වැඩිහිටියන්/ගරු කරන අය
- නොහඳුනන
- අය පවුලේ අය

සමීප අවකාශය




45cm以内

පුද්ගලික අවකාශය



45cm~120cm

සමාජ අවකාශය



120cm~360cm

පොදු අවකාශය



360cm以上